

නිකවැරටිය ප්‍රාදේශීය සභාව
කරුණාගල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 29 දින ද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 මැයි 18 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2016 සැප්තැම්බර් 07 දින සභාවේ ලේකම්වරයා වෙත යවන ලදී.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට සේවක ණය ලේඛනය අනුව වැඩිපුර අය කරගෙන තිබූ රු.27,698 ක මුදල ඇතුළත් ගෙවිය යුතු ශේෂ 15 ක් ණය හිමියන් යටතේ දක්වා නොතිබුණි.
- (ආ) සභාව සතු ස්ථාවර වත්කම් ලේඛනයෙහි ඇතුළත් වූ ඉඩම් කැබලි 16 ක් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාගෙන අදාළ ඉඩම්වල වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ මිලට ගෙන තිබුණු රු.250,000 ක පුස්තකාල පොත් වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව ටෙන්ඩර් තැන්පත් රු.2,130,613 ක් වූ අතර ඉදිරිපත් කර තිබූ උපලේඛනය අනුව ටෙන්ඩර් තැන්පත් වටිනාකම රු.4,582,760 ක් වූයෙන් රු.2,452,147 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂය අවසානයට ගිණුම් විෂයයන් 04 කට අදාලව මූල්‍ය ප්‍රකාශන අනුව පැවති ශේෂයන් හා ඒවාට අදාල උපයෝගී ලේඛණවල පැවති ශේෂයන් අතර රු.4,819,873 ක නොසැසඳීම් පැවතුණි.

1.3.3 ලැබිය යුතු ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු ගිණුම්වල වටිනාකම රු. 48,991,062 ක් වූ අතර එයින් රු.1,868,418 ක ශේෂයක් වසර 03 කට වැඩි කාලයක සිට අයනොවී පවතින ශේෂ විය.
- (ii) කර්මාන්ත ණයගැතියන් තුළ පිළිවෙලින් 2011, 2013 හා 2014 වර්ෂයන්ට අදාල රු.92,427 ක්ද රු.47,303 ක්ද හා රු.8,213,907 ක් වශයෙන් එකතුව රු.8,353,637 ක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් ලැබිය යුතුව තිබුණි.

1.3.4 ගෙවිය යුතු ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 38,887,432 ක් වූ අතර එයින් රු.9,132,733 කට අදාලව කාල විශ්ලේෂණ විගණනයට ඉදිරිපත් නොවූ අතර ඉදිරිපත් කළ තොරතුරු අනුව රු.2,018,917 ක් වසර 03 කට වැඩි කාලයක සිට පවතින ශේෂයන් විය.
- (ii) සමාලෝචිත වර්ෂය අවසානයට විවිධ තැන්පත් යටතේ රු.1,321,710 ක ශේෂ 13 ක් පැවති අතර ඒ තුළ 2012 වර්ෂයට අදාලව එකතුව රු.179,154 ක් වූ ශේෂ 03 ක්ද, 2013 වර්ෂයට අදාලව එකතුව රු.4,838 ක් වූ ශේෂ 04 ක්ද, 2014 වර්ෂයට අදාලව එකතුව රු.288,029 ක් වූ ශේෂ 03 ක්ද වශයෙන් රු.472,021 ක් වසර 01 සිට වසර 04 දක්වා කාලයක් තුළ නිරවුල් නොවී පැවතින.
- (iii) සමාලෝචිත වර්ෂය අවසානයට කර්මාන්ත ණයහිමි ශේෂය රු.17,432,981 ක් වූ අතර ඒ තුළ 2013 වර්ෂයට අදාලව රු.3,169,878 ක්ද 2014 වර්ෂයට අදාලව රු.4,723,897 ක්ද වශයෙන් එකතුව රු.7,893,775 ක් පැවතින.

(iv) සමාලෝචිත වර්ෂය අවසානයට ටෙන්ඩර්කරුවන් වෙත නිදහස් නොකරන ලද ටෙන්ඩර් තැන්පතු ලෙස රු.4,582,760 ක මුදලක් වූ අතර ඒ තුළ වර්ෂ 01 සිට වර්ෂ 11 දක්වා කාලයක් තුළ නිරවුල් නොකර පැවති රු.1,699,580 ක් වූ ශේෂ 166 ක් විය.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

සමාලෝචිත වර්ෂයේ කර්මාන්ත තැන්පත් ගිණුමේ වූ රු.6,078,815 ක ශේෂය සනාථ කර ගැනීම සඳහා තැන්පත් ලේඛනය හෝ උපලේඛනයක් හෝ ඉදිරිපත් කර නොතිබුණි.

1.3.6 නීති රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසි යනාදියට යොමුව අනුකූල නොවීම

- (අ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි (අ) 396 නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ මාස 06 ක් ඉක්මවූ රු.143,670 ක් වටිනා වෙක්පත් 08 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.
- (ආ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.14.1 වගන්තිය අතින් ලබාගත් මිල ගණන් 03 ක් මත රු.250,000 ට නොවැඩි භාණ්ඩ වටිනාකමක් ලබාගත හැකි වුවද, සභාව විසින් ආයතන 3 කින් පමණක් මිල ගණන් ලබාගෙන රු.1,140,000 ක් වටිනා භාණ්ඩද මිල ගණන් කැඳවීමකින් තොරව රු.1,210,944 ක් වටිනා භාණ්ඩද මිලදීගෙන තිබුණි.
- (ඇ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.3 වගන්තිය රු.500,000 ඉක්මවන භාණ්ඩ සේවා සපයා මිලදී ගැනීමේදී විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹිය යුතු වුවද, රු.1,140,000 ක් වූ මිලදී ගැනීම් සඳහා සභාව විසින් එවැනි ගිවිසුමකට එළඹ නොතිබුණි.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්ථන වියදම ඉක්මවූ ආදායම රු.9,437,308 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්ථන වියදම ඉක්මවූ ආදායම රු.3,601,130 ක් වීමෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.5,836,178 ක වර්ධනයක් පැවතුණි. මෙකී මූල්‍ය ප්‍රතිඵලයට රු.5,982,800 ක් වූ ප්‍රාග්ධන ලැබීම් හා රු.26,533,359 ක් වූ ප්‍රාග්ධන වියදම් ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රතිඵලය රු.11,113,251 ක උනන්දුවක් බවට පත්ව තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ තත්‍ය ආදායම හා වියදම අදාළ විචලනයන් සමඟ පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ආදායම		විචලනය	වියදම් විෂයය	වියදම		විචලනය
	2015	2014			2015	2014	
	රු.000	රු.000	රු.000		රු.000	රු.000	රු.000
(i) උත්පාදිත ආදායම	18,981	16,605	2,376	පෞද්ගලික පඩිනඩි	44,704	30,628	14,076
(ii) වෙනත් උප එකතුව	<u>60,393</u> 79,374	<u>40,833</u> 57,438	<u>19,560</u> 21,936	අනෙකුත් උප එකතුව	<u>25,234</u> 69,938	<u>23,209</u> 53,837	<u>2,025</u> 16,101
(iii) ප්‍රාග්ධන ආදායම මුළු එකතුව	<u>5,983</u> <u>85,357</u>	<u>26,226</u> <u>83,664</u>	<u>(20,243)</u> <u>1,693</u>	ප්‍රාග්ධන වියදම මුළු එකතුව	<u>26,533</u> <u>96,471</u>	<u>19,917</u> <u>73,754</u>	<u>6,616</u> <u>22,717</u>
මෙහෙයුම් ප්‍රතිඵලය	9,437	3,601	5,836	අතිරික්තය/ලාභතාවය	(11,114)	9,910	(1,204)

(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.79,375,000 න් සියයට 76 ක් හෙවත් රු.60,393,442 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීම්වලින් සමන්විත විය. එමෙන්ම ප්‍රාග්ධන ආදායම වූ රු.5,982,800 ක මුළු ප්‍රමාණයම ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභවයන් මත වෙනත් ආයතන මගින් බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සඳහා ලබා දී ඇති මුදල් විය.

(ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.69,937,692 ක මුළු පුනරාවර්තන වියදමින් සියයට 64 ක් හෙවත් රු.44,703,838 ක් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම වූ අතර ඉන් සියයට 91 ක් හෙවත් රු.40,607,184 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් ලබා දී තිබුණු අතර එම වටිනාකම වෙනත් ආදායම් යටතේ ගිණුම්ගත කර තිබුණි. එමෙන්ම ප්‍රාග්ධන වියදම වූ රු.26,533,359 න් සියයට 30ක් හෙවත් රු. 8,058,792 ක් පමණක් සභා අරමුදලින් වැයකර තිබූ අතර ඉතිරි සියයට 70 ක් වූ රු. 18,474,567 ක ප්‍රමාණය ගමනැගුම, මග නැගුම වැනි ප්‍රභව මත වෙනත් ආයතනවල ප්‍රතිපාදන මත ඉටුකළ සංවර්ධන කාර්යයන් විය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂයට අදාළ ඇස්තමේන්තු ගත ආදායම, තත්‍ය ආදායම හා හිඟ ආදායම පහත පරිදි විය.

ආදායම් විෂයය	2015			2014		
	ඇස්තමේන්තු ගත	තථ්‍ය	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය	ඇස්තමේන්තු ගත	තථ්‍ය	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
(i) වරිපනම් හා බදු	3,244	2,565	1,743	2,923	3,271	1,574
(ii) බදුකුලී	10,520	11,370	12,389	8,491	10,475	412
(iii) බලපත්‍ර ගාස්තු	1,162	994	-	450	1,069	-
(iv) වෙනත් ආදායම්						
	<u>65,235</u>	<u>47,914</u>	<u>21,208</u>	<u>56,386</u>	<u>42,622</u>	<u>19,721</u>
එකතුව	<u>80,161</u>	<u>62,843</u>	<u>35,340</u>	<u>68,250</u>	<u>57,437</u>	<u>21,707</u>

2.3.2 බිල්කළ ආදායම හා හිඟහිටි ආදායම්

විස්තර පහත දැක්වේ.

ආදායම් විෂයය	2015/01/01 දිනට හිඟය			ආදායම් රැස් කිරීම			හිඟහිටි ශේෂය		
	වර්ෂයේ බිල් කිරීම	එකතුව	2015/01/01 දක්වා හිඟයෙන්	බිල්කළ ආදායමින්	එකතුව	2015/01/01 දිනට පැවති හිඟයෙන්	බිල්කළ ආදායමින්	2015/12/31 දිනට මුළු හිඟය	
	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	
වරිපනම් හා බදු	1,574	3,285	4,859	549	2,565	3,114	1,023	1,743	
බදු කුලී	13,168	11,671	24,839	1,080	11,370	12,450	12,088	12,389	
බලපත්‍ර ගාස්තු	-	994	994	-	994	994	-	-	
වෙනත් ආදායම්	21,055	63,425	84,480	15,358	47,914	63,272	5,697	21,208	
එකතුව	<u>35,797</u>	<u>79,375</u>	<u>115,172</u>	<u>16,987</u>	<u>62,843</u>	<u>79,831</u>	<u>18,808</u>	<u>35,340</u>	

2.3.3 වරිපනම් හා බදු

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය ආරම්භයට රු.1,573,577 ක හිඟ වරිපනම් හා බදු ආදායමක් පැවති අතර ඉන් වර්ෂය තුළ සියයට 35 ක් හෙවත් රු.550,058 ක් පමණක් ලැබී තිබුණු බැවින් රු.1,023,519 ක හිඟ ශේෂයක් වූ අතර ඒ සම්බන්ධයෙන් කාලවිශ්ලේෂණයක් ගිණුම සමග ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ රු.3,284,910 ක බිල්කළ ආදායමින් සියයට 78 ක් හෙවත් රු.2,565,279 ක් වර්ෂය තුළ අයකර තිබූ අතර රු.719,631 ක් වර්ෂයට අදාලව හිඟව පැවතුණි.

2.3.4 බස් නැවතුම්පල කඩකාමර කුලී

(අ) නිකවැරටිය බස් නැවතුම්පලේ වූ පෙර ගෙවුම් ක්‍රමයට ලබාදෙන අවම ලංසුව රු.711,000 ක්වූ කඩ කාමර 05 ක් සමාලෝචිත වර්ෂයේදී ටෙන්ඩර් කර ලබාදී නොතිබුණි.

(ආ) නිකවැරටිය බස් නැවතුම්පල කඩ කාමර පෙර ගෙවුම් ක්‍රමයට ලබාදීමේ ටෙන්ඩර් කොන්දේසි අනුව සියළු පෙර ගෙවුම් මුදල් මාස 05 ක් ඇතුළත ගෙවා නිමකළ යුතු වුවද, ටෙන්ඩර් කර වසර 06 කට වැඩි කාලයක් ගතවී ඇතත් කඩ කාමර 03 කට අදාලව රු.2,083,200 ක ටෙන්ඩර් මුදලින් කිසිදු මුදලක් ගෙවා නොතිබුණු අතර තවත් කඩ කාමර 02 කට අදාලව රු.340,300 ක කොටස් මුදලක් හිඟව පැවතුණි.

(ඇ) බස් නැවතුම්පල ඉහල මාලයේ කඩ කාමර පෙර ගෙවුම් ක්‍රමයට ලබාදීමේ කොන්දේසි අනුව ටෙන්ඩර් මුදලින් සියයට 50 ක් දින 21 ක් ඇතුළත හා ඉතිරි මුදල් දින 90 ක් ඇතුළත ගෙවා අවසන් කළයුතු වුවද, ටෙන්ඩර් කර වසර 03 කට වැඩි කාලයක් ගතවී ඇතත් කඩ කාමර 05 ක් වෙනුවෙන් එකතුව රු.1,889,250 ක එකවර ගෙවන මුදලක් හිඟව පැවතුණි.

(ඈ) බස් නැවතුම්පල බිම් මහලේ කඩ කාමර 12 ක හා ඉහල මාලයේ කඩ කාමරයක රු.154,237 ක විදුලි බිල අදාල කඩ කාමර බදුකරුවන් විසින් ගෙවිය යුතු වුවත් ඊට අදාල වගන්ති ගිවිසුම්වලට ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම මත විදුලි බිල සහා අරමුදලින් ගෙවීමට සිදුව තිබුණි.

(ඉ) නිකවැරටිය බස් නැවතුම්පොලේ ටෙන්ඩර් මගින් බදුගත් කඩ කාමර 08 කින් මාස 06 සිට වසර 06 දක්වා කාලයක් තුළ අය නොවී පවතින ටෙන්ඩර් බදු මුදල රු.2,672,550 ක් විය.

(ඊ) නිකවැරටිය බස් නැවතුම්පොලේ බිම් මහලේ වූ කඩ කාමර තුනක් 2009 වර්ෂයට පෙර ටෙන්ඩර් මගින් බදුගත් ටෙන්ඩර්කරුවන් විසින් ගෙවිය යුතු සම්පූර්ණ ටෙන්ඩර් බදු මුදල වූ රු.2,083,200 ක් සමාලෝචිත වර්ෂය අවසානයට හිඟව පැවතුණි.

2.3.5 බදු කුලී

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ රු.13,168,493 ක ආරම්භක ශේෂයක් පැවති හිඟ කුලී ආදායමින් සියයට 8 ක් හෙවත් රු.1,080,445 ක් පමණක් අයකර තිබුණු අතර සියයට 92 ක් හෙවත් රු.12,088,048 ක් තවදුරටත් අයකළ යුතුව පැවතුණි.
- (ආ) නිකවැරටිය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ටෙන්ඩර් මගින් බදුගත් කඩ කාමර 14 කින් වසර 01 සිට වසර 04 දක්වා කාලයක් තුළ අය නොවී පවතින ටෙන්ඩර් බදු මුදලේ වටිනාකම රු.7,109,600 ක් විය.
- (ඇ) නිකවැරටිය සායන මධ්‍යස්ථානයේ කඩ කාමර බදු දීමේ ටෙන්ඩර් කොන්දේසි අනුව පිළිගත් ලංසු මුදලින් සියයට 50 ක් අදාල ලිපිය ලැබී දින 30 ක් ඇතුළතද, ඉතිරි මුදල දින 90 ක් ඇතුළතද, එකවර හෝ කොටස් වශයෙන් ගෙවිය යුතු වුවත්, ටෙන්ඩර් කාලය තුළ රු.759,900 ක් වූ කඩ කාමර 02 ක් සඳහා කිසිදු මුදලක් ගෙවා නොතිබුණු අතර තවත් කඩ කාමර 11 කට අදාලව ටෙන්ඩර් මුදල වූ රු.8,786,100 න් රු.5,689,800 ක් හිඟව පැවතුණි.

2.3.6 වෙනත් ආදායම්

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) ප්‍රාදේශීය සභාව සතු මුළු ත්‍රිරෝද කුලී රථ නැවතුම් පොලවල් සංඛ්‍යාව සමීක්ෂණයක් මගින් හඳුනාගෙන නොතිබුණද ත්‍රිරෝද රථ නැවතුම් පොලවල් 04 කට අදාලව ලියාපදිංචි කර තිබූ ත්‍රිරෝද රථ 144 ක් වෙනුවෙන් එකකින් රු.400 බැගින් රු.57,600 ක් අයකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය අවසානයට රු.20,800 ක් පමණක් අයකර තිබුණි. ඒ අනුව හිඟ ශේෂය රු.36,800 ක් වී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය ආරම්භයට පැවති රු.21,055,000 ක වෙනත් ආදායම් ශේෂයෙන් රු.15,358,000 ක් සමාලෝචිත වර්ෂය තුළ අය කරගෙන තිබුණු අතර සියයට 27 ක් හෙවත් රු.5,696,444 ක් වර්ෂය අවසානයට හිඟව පැවතුණි. හිඟය සම්බන්ධයෙන් කාල විශ්ලේෂණයක් ගිණුම සමග ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින දුරකතන සම්ප්‍රේෂණ කුළුණු ප්‍රමාණය හඳුනාගෙන ලේඛනගත කර නොතිබුණි. සවිකර ඇති කුළුණු සම්බන්ධ වාර්තාවක් විගණනයට ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එම වාර්තාව ලබා දී නොතිබුණි. සම්ප්‍රේෂණ කුළුණු සම්බන්ධ තොරතුරු ආදායම් පරීක්ෂක සතුවද නොතිබුණු අතර 2016 ජනවාරි 21 දින

කරන ලද භෞතික විගණන පරීක්ෂාවේදී සම්ප්‍රේෂණ කුළුණු 06 ක් පමණ නිරීක්ෂණය වූ අතර එහි පිහිටීම සමාගමේ නම ස්ථාපිත දිනය ආදී තොරතුරු රැස් කරගත නොහැකි විය.

(ඇ) ශ්‍රී ලංකා ජනරජයේ 2009 අප්‍රේල් 17 දිනැති අංක 1597/8-2009 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ස්ථාපිත කර තිබුණු දුරකතන සම්ප්‍රේෂණ කුළුණු වලට අදාළව පෙරසැරි ගාස්තු, අනුකූලතා සහතික නිකුත් කිරීම සම්බන්ධ ගාස්තු හා අනවසර ඉදි කිරීම් සම්බන්ධව සභාවට අයකළ යුතු ගාස්තු අයකර ගෙන නොතිබුණි.

2.3.7 උසාවි දඩ

සමාලෝචිත වර්ෂය තුළ රු.7,485,792 ක උසාවි දඩ මුදලක් ඇස්තමේන්තු කර තිබුණු නමුත් ඉන් සියයට 59 ක් හෙවත් රු.4,427,917 ක මුදලක් වර්ෂය තුළ අය කරගෙන තිබුණි. රු.3,057,875 ක් තවදුරටත් හිඟව පැවතුණි.

2.3.8 මුද්දර ගාස්තු

සමාලෝචිත වර්ෂය ආරම්භයට හිඟ මුද්දර ගාස්තු ආදායම රු.15,118,530 ක් වූ අතර ඉන් සියයට 62 ක් හෙවත් රු.9,422,086 ක් වර්ෂය තුළ අයකර තිබුණු අතර එයින් රු.5,696,444 ක් 2013 හා 2014 වර්ෂවලට අදාළව තවදුරටත් අයකළ යුතුව පැවතුණි. තවද සමාලෝචිත වර්ෂයේ සම්පූර්ණ බිල් කිරීම් වූ රු.8,356,563 ක මුදල වර්ෂය අවසානයට හිඟව පැවතුණි.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසානයට කර්මාන්ත අත්තිකාරම් ලෙස රු.1,530,605 ක් නොපියවා පැවති අතර ඒ තුළ 2014 වර්ෂයට අදාළව රු.949,760 ක ශේෂයක් පැවතුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ මාර්තු මස 10 දිනට කර්මාන්ත ගිණුමෙහි බැර ශේෂය රු.136,225 ක් වුවද, ගිණුමේ පවතින ශේෂය ඉක්ම වන අයුරින් රු.624,165 ක් වටිනා වෙක්පත් දෙකක් නිකුත් කිරීම හේතුවෙන් රු.487,940 ක අයිරාවක් ඇතිවී තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට වසර 04 – 11 දක්වා කාලයක සිට අය නොවන රු.26,444 ක සේවක ණය ශේෂ 05 ක් පැවතුණි.

(ඈ) සමාලෝචිත වර්ෂය තුළ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කර නොතිබුණු අතර මේ සඳහා පුවත්පත් දැන්වීමක්ද පලකර නොතිබුණි.

(ඉ) කිරිගවයින් ලබාදුන් ප්‍රතිලාභීන් හා සභාව අතර ගිවිසුම් අත්සන් කර තිබුණද, මෙම ගිවිසුමෙහි අදාළ ප්‍රතිලාභියාට ලබාදුන් කිරි ගවයා හඳුනා ගැනීම පිළිබඳ වූ කිසිදු තොරතුරක් දක්වා නොතිබුණි.

3.2 ආර්ථික නොවූ ගණුදෙනු

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) රු.804,098 ක් වැයකර වැඩි දියුණු කරන ලද රස්නායකපුර සතිපොළ භූමිය 2011 සැප්තැම්බර් 01 දින විවෘත කළද, සමාලෝචිත වර්ෂය දක්වාම අදාළ අරමුණු සඳහා භාවිතා නොකර වසා දමා පැවතුණි.

(ආ) තිඹිරියාගම ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කළ ඉඩමේ කසල වල වැසීම සඳහා m.s – 150 වර්ගයේ බැකෝ යන්ත්‍රයක් යන්ත්‍ර පැයකට රු.5,000 බැගින් ගෙවීම් කිරීමට පැය පදනමට ලබාගෙන තිබුණු අතර ගෙවීම් කිරීමේදී තාක්ෂණික නිලධාරීන්ගේ ඇස්තමේන්තුවක් හා කලවැඩ වාර්තාවක් නොමැතිව පැය 15 වෙනුවෙන් රු.7,500 බැගින් රු.90,000 ක් ගෙවීමෙන් රු.15,000 ක අලාභයක් සභාවට සිදුව තිබුණි.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

2016 ජනවාරි 27 දින කරන ලද භෞතික පරීක්ෂාවේදී පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ගල්ලෑව මිමිණිකෝන් මාර්ගය සංවර්ධනය කිරීම කර්මාන්තයේ වැඩ විෂයය අංක 2 යටතේ දෙපස ආධාරක බැම් සඳහා හැඩයම් ගැසීමට රු.20,428 ක් ගෙවා තිබුණද, හැඩයම් නිසි පරිදි සකස් නොකිරීම හේතුවෙන් ඉදිරියට නෙරා ඒම් හා ඇතුලට ගිලා බැසීම් සහිතව ඉදි කිරීම නිරීක්ෂණය වූ අතර වැඩ විෂයය අංක 04 යටතේ (රු.212,590 ක්) පෙරසවි කොන්ක්‍රීට් කුට්ටිගල් සපයා 50mm සණකම සිටින සේ ගල්කුඩු අතුරා ඒ මත 2.5mm/5mm පරතරයට ඒකාකාරව සිටින සේ ගල් එලා හිදැස් සඳහා ගල්කුඩු හොඳින් වැටෙන සේ දමා තලා මට්ටම් කිරීම සිදුකළ යුතු වුවත්, හිදැස් අතර ගල්කුඩු නොවූයෙන් හිදැස් සෑදී තිබුණි.

(ආ) 2015 වර්ෂයේ සභා අරමුදල් භාවිතයෙන් නිමකළ කර්මාන්ත 21 න් කර්මාන්ත 12 ක් හෙවත් සියයට 57 ක්ම මාර්ගවලට බොරළු දැමීම වූ අතර මේ සඳහා රු.3,104,632 ක් වියදම් දරා තිබුණි. භෞතිකව පරීක්ෂා කිරීමේදී ප්‍රදේශයේ පවතින බොහෝ මාර්ග ස්වාභාවිකවම බොරළු මාර්ග බව නිරීක්ෂණය වූ අතර තාක්ෂණික නිලධාරී විසින් බොරළු යෙදූ බවට විගණනයට පෙන්වන ලද මාර්ගවල බොරළු සෝදාගෙන ගොස් වලවල් සහිත විය. ඒ අනුව මාර්ගවලට බොරළු දැමීම නිශ්කාර්යය වියදමක් බව නිරීක්ෂණය විය.

04 යහපාලනය හා ගිණුම්කටයුතු භාවය

4.1 චක්‍රීය කළමනාකරණය

4.1.1 නිශ්ක්‍රීය හා උගත උපයෝජිත චක්‍රීය

ආසියානු සංවර්ධන ණය ආධාර යටතේ ඉදිකළ රු.61,099,770 ක් වටිනා නිකවැරටිය සායන මධ්‍යස්ථානය 2011 දෙසැම්බර් වන විට වැඩ අවසන් කර වසර 04 ක් ඉක්මව ගොස් තිබුණද, අදාළ අරමුණ සඳහා භාවිතා කර නොතිබුණි.

05 පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) චක්‍රීය කළමනාකරණය
- (ඈ) කොන්ත්‍රාත් පාලනය